

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වාචකවිවේරි නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥාපනතේ (255 අධිකාරය) 181 (1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වාචකවිවේරි නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතියටත් වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන

වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘති අරමුදලින් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණයේ දෙවන අදියරේ කාර්යයන්හි පිරිවැය එකතුව රු.11,406,762ක් මූල්‍ය ප්‍රකාශනවල රු.9,306,216ක් ලෙස දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන බව.	මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සම්පූර්ණ කළ රු. 33,550,333ක් වටිනා මූලධන කාර්යයන් 03ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	-එම-	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඇ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 10කට අදාළ රු. 21,646,522ක ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	ගෙවීම් සිදුකර මෙම හිඟමුදල් නිරවුල් කරනු ලබන බව.	-එම-

1.6.2 නොසැසඳුණු පාලන ගිණුම හෝ වාතර්‍ය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විෂයන් 03කට අදාළ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා ලේඛනවල පවතින අනුරූපී ශේෂ අතර රු. 4,285,614 ක වෙනසක් පැවැතිණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කිරීමට කටයුතු කරනු ලබන බව.	මූල්‍ය ප්‍රකාශනවල ශේෂ අදාළ ප්‍රභව ලියවිලි සමඟ සසඳා වැරදි නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා අනුකූල නොවීම රෙගුලාසිවලට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) නගර සභා ආඥා සමාලෝචිත වර්ෂයේ සභාව විසින් පනතේ 255 වරිපනම් හා බදු අයකළ යුතු දේපළ	දේපළ හිමිකරුවන් විදේශගතවීම් වෙනත් ප්‍ර දේශයන්හි පදිංචිවීම් හේතුවෙන්	පනෙන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

පරිච්ඡේදයේ 160(1) වගන්තිය	11,527කින් දේපළ 3,034ක් සඳහා K ආකෘති පත්‍ර බෙදාහැර නොතිබුණි.	ඒවා නොහැකි වූ බව.	ලබාදීමට
(ආ) 1971 අංක 48 දරන පළාත් පාලන ආයතන පිළිබඳ විශේෂ විධිවිධාන	දේපළ බදු අයකිරීම සඳහා නාගරික සීමාවේ පිහිටි නිෂ්චල දේපළ වර්ෂ 05කට වරක් තක්සේරු කළයුතු වුවත්, 2013 වර්ෂයේ තක්සේරු කළ දේපළ 11,527ක් පදනම් කරමින් දේපළ බදු අයකර තිබුණි.	දේපළ ප්‍රත්‍යාගණනය කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, වර්ෂ 05කට වරක් තක්සේරු කර බදු අයකිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 ජූලි 08 දිනැති අංක 2235/54 අතිවිශේෂ ගැසට් පත්‍රයේ I කොටසෙහි 11 වගන්තිය	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි 265කට කාලය දීර්ඝ කිරීමේ ගාස්තු රු.1,100,000ක් අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	අනුකූලතා සහතික ලබානොගත් ගොඩනැගිලි සඳහා කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට පියවර ගනිමින් පවතින බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව, කාලය දීර්ඝ කිරීමේ ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 86,004,086 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 76,124,474ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	2024				2023			
		බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	7,200,000	19,445,891	7,603,668	11,842,223	7,430,000	22,068,159	9,056,496	13,011,663	
(ii) කුලී	31,985,400	33,491,969	32,692,189	799,780	25,164,600	39,285,394	38,385,545	899,849	
(iii) බලපත්‍ර ගාස්තු	1,021,500	1,424,745	1,424,745	0	984,500	1,048,528	1,048,528	0	
(iv) වෙනත් ආදායම්	47,033,500	46,539,197	46,488,464	50,733	30,607,500	64,027,063	45,635,161	18,391,902	
එකතුව	<u>87,240,400</u>	<u>100,901,802</u>	<u>88,209,066</u>	<u>12,692,736</u>	<u>64,186,600</u>	<u>126,429,144</u>	<u>94,125,730</u>	<u>32,303,414</u>	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට දේපළ 6,008කින් අයකළ යුතුව තිබූ හිඟහිටි වරිපනම් බදු ශේෂය රු. 10,229,606 ක් වූ අතර ඉන් වර්ෂ 10ක් ඉක්ම වූ දේපළ 1,085කින් රු. 5,029,388ක් වූ හිඟ වරිපනම් බදු පැරණි ශේෂයක් පැවැති අතර කඩකාමර 07ක හිඟකුලී රු. 306,304ක් වර්ෂ 10කට වඩා අධික කාලයක සිට පැවැතුණි. කඩකාමර 05ක් හිඟහිටි කුලී ශේෂය වසර 10කට වඩා පැරණි විය. එමෙන්ම, රු. 3,866,215 ක ලැබිය යුතු මුද්දර ගාස්තු ශේෂය වසර 14 කට වඩා පැරණි ශේෂයක් විය.	හිඟහිටි අයකිරීමට ක්‍රියාමාර්ග ගනු ලබන බව.	හිඟහිටි ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු ගිණුමේ පවතින රු. 87,000,000ක ශේෂය උපයෝගී කර පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන කාර්යයන්හි යෙදවීමට ක්‍රියාමාර්ග නොගෙන පොලී ආදායම් ඉපයීමේ අරමුණින් ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබුණි.	අදාළ අනුමැතීන් ලබා සංවර්ධන කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන බව.	පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල යෙදවීමට පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂවල සභාවේ සංවර්ධන අරමුදල් උපයෝගී කර ක්‍රියාත්මක කිරීමට සැලැස්සුම් කර තිබූ එකතුව රු.31,564,203 කට ඇස්තමේන්තුගත ව්‍යාපෘති 08ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොතිබුණි.	කාර්යයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව.	සැලැස්සුම් කළ කාර්යයන් නියමිත කාලකවානු තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුය.
(ඇ) සභාව සතු කඩකාමර 02ක් බදු නොදීමෙන් ආසන්න වශයෙන් රු.3,056,000 ක ආදායම් අහිමි වී තිබුණි.	සභාව විසින් ලංසු කැඳවූ නමුත් කිසිදු අයකු ඉදිරිපත් නොවූ බව.	සුදුසු පරිදි බදුදීමට පියවර ගත යුතුය.
(ඈ) එකතුව රු.34,071,000ක ආපසු නොගෙවන ලංසු තැන්පතු 38ක් ආදායමට මාරුකිරීමට පියවර ගෙන නොතිබුණි.	ගිවිසුම්වලට පටහැනිව කටයුතු කිරීම නිසා ආදායමට මාරුකළ නොහැකි බව.	සභාවේ ආදායමක් ලෙස ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව; පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට ලබාදුන් සංවර්ධන බලපත්‍ර 265ක් සඳහා අනුකූලතා සහතික ලබාදී නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අනුකූලතා සහතික ලබාගන්නා ලෙසට දැනුම් දී ඇති බව.

නිර්දේශය

අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

(අ) අක්‍රීයව පවතින වාහන 02ක් වර්ෂ 01 සිට 05ක් දක්වා කාලයක් අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගෙන නොතිබුණි.

(ආ) සභාවේ ප්‍රධාන ගබඩා තොගයේ එකතුව රු. 7,907,786ක් වටිනා අලවංග, උදළු, විදුලි මෝටර් සහ චතුර ටැංකි ආදී උපකරණ 114ක් ගබඩා තොග ලැයිස්තුවේ පැවැති නමුත් භෞතිකව නොපැවැතුණි.

(ඇ) එකතුව රු. 72,150,000ක් වූ ඉඩම් 06ක් හා ළිං 29ක් ස්ථාවර වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර තිබුණද, ඒවායේ අයිතිය සභාව සතුව නොපැවැතුණි.

(ඈ) 2015 දෙසැම්බර් 30 දිනැති අංක 2016/01 දරන මුදල් කොමිෂන් සභා චක්‍රලේඛයේ 1.1 ඡේදයට අනුකූලව, සභාව සතු නොවූ ඉඩම්වල පැවැති ගොඩනැගිලි 08ක් රු. 7,270,377 ක් වැයකර ප්‍රතිසංස්කරණය කර තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අළුත්වැඩියා කිරීමට පියවර ගෙන ඇති බව.

ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.

සභාවට පවරා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.

හිමිකම් ඔප්පු ලබා ගැනීමට පියවර ගෙන ඇති බව.

නිර්දේශය

අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට පියවර ගත යුතුය.

අදාළ කරුණ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

වත්කම්වල අයිතිය නිරවුල් කරගත යුතුය.

චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.12 මාර්ගෝපදේශය ප්‍රකාරව, අගය එකතු කළ බදු ගෙවීම් සිදුකිරීමෙන් පසුව එවැනි ගෙවීම් පිළිබඳ විස්තර ඊළඟ මාසයේ 15 දිනට ප්‍රථම විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව දේශීය ආදායම් කොමසාරිස්වරයාට දැනුම්දිය යුතු බව සඳහන් වුවත්, සමාලෝචිත වර්ෂයේ රු. 9,060,292 ක් වටිනා අගය එකතු කළ බදු ගෙවීම් 96ක් සිදුකළ නමුත් ඒ පිළිබඳ විස්තර අදාළ පාර්ශවවලට සභාව විසින් දැනුම් දී නොතිබුණි.	ඉදිරි කාලයේදී අදාළ ආයතනවලට යැවීමට පියවර ගෙන ඇති බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශය ප්‍රකාරව, අවශ්‍ය පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 05ක සියයට 15 සිට සියයට 41ක් දක්වාත්, වැය විෂයන් 05ක සියයට 12ක සිට සියයට 86ක් දක්වාත් මූලධන වැය විෂයක සියයට 31ක විචලනයක්ද පැවැතිම හේතුවෙන් අයවැය, එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	අනපේක්ෂිත ලෙස ආදායම් ලැබීම හා වියදම් අධික වීම විචලනයන්ට හේතු වී තිබූ බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 අංක 56 සහ 2000 අංක 53 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුකූලව වෙළෙඳ බලපත්‍ර ලබානොගෙන වාණිජ කටයුතුවල නිරතව සිටි කාර්මික ආයතන 56කට සභාව විසින් අනුමැතිය ලබාදී තිබුණි.	සතුටුදායක වාර්තාව ලැබුණු පසු ඔවුන්ට පරිසර බලපත්‍රයක් නිකුත් කරනු ලබන බව.	ජාතික පරිසර හා ඒ යටතේ බලාත්මක වන රෙගුලාසිවලට අනුකූලව වෙළෙඳ බලපත්‍ර අළුත් කිරීමට පියවර ගත යුතුය.
(ආ) 2016 වර්ෂයේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රු. මිලියන 4.69ක පිරිවැයකට ඉඩමක් සහ	ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	සූභ අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය

පරිත්‍යාග ලැබූ කසල ඇඹරීමේ යන්ත්‍රයක් අභාවිත තත්ත්වයෙන් භානයට පත්වී තිබුණි. එසේම, රැස්කරනු ලබන අපද්‍රව්‍ය දිරන හා නොදිරන වශයෙන් වර්ගීකරණය නොකර අවිධිමත් අන්දමින් සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ බැහැර කර තිබුණි.

කිරීම සහ කාබනික පොහොර නිෂ්පාදනයට අවධානය යොමුකළ යුතුය.

(ඇ) සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා තෝරාගත් ප්‍රදේශයේ මදුරුවන් බෝවීම මර්ධනයට මැසි තෙල් ඉසීම හා දුරගන්ධය නැති කිරීමට සුදුසු ක්‍රියාමාර්ග පසුගිය වර්ෂ 03ක කාලයක සිට ගෙන නොතිබුණි.

වර්තමානයේ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.

පරිසරයට හිතකාමී අයුරින් කසල බැහැර කළ යුතුය.